

13 - පාඩම

ක්‍රීඩකත්ව ගුණාංග වර්ධනය කර ගනිමු.

- ✚ ක්‍රීඩාවක් නිවැරදිව පවත්වා ගෙන යාම සඳහා පනවන ලද සම්මතයන් ක්‍රීඩා නීති රීති නම් වේ.
- ✚ ක්‍රීඩාවේ ගෞරවය මෙන්ම ක්‍රීඩකයන්ගේ සුරක්ෂිතභාවය නීති රීති මගින් ආරක්ෂා වේ.
- ✚ මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් ඇසුරු කොට ගෙන ක්‍රීඩා බිහි වී ඇත.
- ✚ අතීතයේ දී ක්‍රීඩාවන් පාලකයන්ගේ අවශ්‍යතාවන් මත තරගකාරී ස්වරූපයකින් පැවැත්වීම නිසා ජීවිත හානි සහ අනතුරු සිදුවීම හේතුවෙන් ක්‍රීඩා නීති රීති ආරම්භ කිරීමට හේතු සාධක වී ඇත.
- ✚ වර්තමානය වන විට මලල ක්‍රීඩා හා සංවිධානාත්මක ක්‍රීඩාවන් පාලනය කිරීම සඳහා ජාතික හා අන්තර්ජාතික ක්‍රීඩා සංගම් බිහි වී ඇත.
- ✚ ක්‍රීඩකයෙකු මනා පෞරුෂයකින් යුක්ත වීමට නම් ඔවුන් තුළ වර්ධනය කර ගත යුතු නිපුණතා පහත පරිදි වේ.
 - නායකත්වය.
 - අනුගාමිකත්වය.
 - කණ්ඩායම් හැඟීම.
 - අන්තර්පුද්ගල සම්බන්ධතා.
 - ජය පරාජය යථාර්ථවාදීව පිළිගැනීම.
 - සාධාරණ තරගය
- ✚ ක්‍රීඩා නීති රීති පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා ආචාර ධර්මද ඉතා වැදගත් වේ.
- ✚ ක්‍රීඩා ආචාර ධර්ම යනු ක්‍රීඩාව නිසි පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය ගුණ ධර්ම, සම්ප්‍රදායන් හා යහපත් හැසිරීම් වේ.
- ✚ ක්‍රීඩකයකු විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම ලෙස,
 - නීති රීති වලට ගරු කිරීම.
 - විනිශ්චයට ගරු කිරීම.

- ප්‍රතිවාදීන්ට ගරු කිරීම.
- නරඹන්නන්ට ගරු කිරීම මාධ්‍යවේදීන්ට ගරු කිරීම.
- පුහුණුකරුව , ගුරුවරයාට ගරු කිරීම.

- ✚ ක්‍රීඩා නීති රීති සහ ආචාර ධර්ම පිළිපැදීමෙන් ලැබෙන වාසි ද රැසකි එනම්,
 - ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා වීම.
 - තරඟ විනිශ්චය පහසු වීම.
 - සාමය ආරක්ෂා වීම.
 - ගැටලු නිරාකරණයට පහසු වීම.
 - ජය පරාජය සමච විදීමට ශක්තිය ලැබීම.
 - මිත්‍රත්වය වර්ධනය වීම.
 - එකමුතු බව වර්ධනය වීම.

